

අධ්‍යාපන ප්‍රදර්ශන සඳහා නිදර්ශක ලබා ගැනීම

කොළඹ විශ්වවිද්‍යාලය විසින් අනුමත කර ඇති පටිපාටි වලට යටත්ව කායව්‍යවච්ඡේද දෙපාර්තමේන්තුව මගින් අධ්‍යාපනික ප්‍රදර්ශන සඳහා නිදර්ශක නිකුත් කරනු ලැබේ.

ඒ සඳහා පහත සඳහන් ලියකියවිලි සම්පූර්ණව තිබිය යුතුය.

1. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිගේ අනුමැතිය.
2. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කායව්‍යවච්ඡේද දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගේ අනුමැතිය.
3. අදාළ ප්‍රදර්ශනය පැවැත්වෙන කාලය තුළ අප පීඨය විසින් නිකුත් කරනු ලබන නිදර්ශක ප්‍රදර්ශනය කිරීම සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාගෙන් ලබාගත් අනුමැතිය. (ආදර්ශ ලිපිය පහත අමුණා ඇත)
4. නිදර්ශක ගෙනයාමට ප්‍රථම ආපසු ලබාගත හැකි අත්තිකාරම් මුදලක් වෛද්‍ය පීඨයේ අයකැමි (සරප් අංශය) වෙත ගෙවා ලබාගන්නා ලද ලදුපත.
5. එක් නිදර්ශක සඳහා එක් දිනකට අය කරනු ලබන මුදල රු. 250/- බැවින් ලබාගන්නා සියලුම නිදර්ශක සඳහා වන මුළු මුදල (ආපසු ලබාගත නොහැකි) සඳහා වෛද්‍ය පීඨයේ අයකැමිගෙන් (සරප් අංශය) ලබාගන්නා ලදුපත.
6. රැගෙන යනු ලබන නිදර්ශක වලට හානි කිරීමකින් තොරව ආපසු රැගෙන එන බව අදාළ ආයතන ප්‍රධානියාගේ පොරොන්දු ලිපිය.(උදා: පාසලේ විදුහල්පතිතුමාගෙන්)
7. නිදර්ශක රැගෙන යනු ලබන තැනැත්තාගේ ජාතික හැඳුනුම්පතේ හා කාර්යාලීය හැඳුනුම්පතේ ඡායාපිටපතක්ද සහිතව අදාළ ලියකියවිලි සම්පූර්ණ කර තිබිය යුතුය.

අංශ ප්‍රධාන,

කායව්‍යවච්ඡේද දෙපාර්තමේන්තුව

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා,
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,
.....
..... / /

පීඨාධිපති,
වෛද්‍ය පීඨය,
කොළඹ විශ්වවිද්‍යාලය,
කිත්සි පාර,
කොළඹ 8.

අධ්‍යාපන ප්‍රදර්ශන සඳහා මානව අවයව නිදර්ශක ලබා ගැනීමට අවසර දීම

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් ලබාගත් මානව අවයව නිදර්ශක භාවිතා
කරමින් දින සිට දින දක්වා
..... (ආයතනය) මගින්
..... (ස්ථානය) හිදී

පැවැත්වීමට නියමිත ප්‍රදර්ශනය සඳහා අවසර ලබාදෙන බව මෙයින් දන්වා සිටිමි.

.....
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා	ආයතන ප්‍රධානී/ භාර නිලධාරියා
නම:	ආයතනය:
දුරකථන:	ලිපිනය:
නිල මුද්‍රාව:	දුරකථන: